

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ලංකා හොස්පිටල් කෝපරේෂන් පී.එල්.සී හි (සමාගම) සහ එහි පරිපාලන සමාගම්වල (සමූහයේ) 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, ලාභාලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සමාගම සහ සමූහයේ 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 ප්‍රධාන විගණන කරුණු

ප්‍රධාන විගණන කාරණා නම්, අපගේ වෘත්තීය විනිශ්චයේදී, සමාගමේ මූල්‍ය ප්‍රකාශන සහ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ප්‍රවර්තන වර්ෂයේ අපගේ විගණනයේදී වඩාත් වැදගත් වූ කරුණුය. මෙම කරුණු ආමන්ත්‍රණය කරනු ලැබුවේ සමාගමේ මූල්‍ය ප්‍රකාශන සහ සමස්තයක් ලෙස ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීමේ සන්දර්භය තුළ සහ, ඒ පිළිබඳව මාගේ මතය සැකසීමේදී මෙම කරුණු සම්බන්ධයෙන් මම වෙනම මතයක් නොසපයන්නෙමි.

- ආදායම් හඳුනා ගැනීම - සටහන 4.15 බලන්න - මූල්‍ය ප්‍රකාශන වල ගිණුම්කරණ ප්‍රතිපත්තිය සහ සටහන් අංක 5. 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සමූහයේ ආදායම රු. මිලියන 10,698 කි.

අවදානම පිළිබඳ විස්තරය

අපගේ ප්‍රතිචාරය

සමූහය එහි සෞඛ්‍ය සේවාවලින් උපයන ආදායම ගිණුම්කරණ ප්‍රතිපත්ති 4.15 යටතේ සටහන 5 හි අනාවරණය කර ඇත. මිල ව්‍යුහයේ සංකීර්ණත්වය, එහි ඉහළ පරිමාව සහ ඇතැම් විධිවිධාන වලදී ආදායම් හඳුනාගැනීමේ දළ හෝ ශුද්ධ පදනමේ යෝග්‍යතාවය තීරණය

මාගේ විගණන ක්‍රියා පටිපාටිවලට පහත සඳහන් දෑ ඇතුළත් විය.

- නියැදි පදනමක් මත පරීක්ෂා කිරීම, ගනුදෙනු මට්ටමේ මිලකරණය සහ අදාළ ලේඛනමය සාක්ෂි මගින් ආදායම් මැනීම පිළිබඳ විගණන ක්‍රියා පටිපාටි මම සිදු කළෙමි.

කිරීම, සහ තොරතුරු තාක්ෂණ පාලන මත රඳාපැවැත්ම හේතුවෙන් ආදායම අවධානය යොමු කලයුතු අංශයක් ලෙස මම සලකමි.

- වෛද්‍ය උපදේශක නිලධාරීන් සම්බන්ධ වී සිටින කොන්ත්‍රාත් විධිවිධාන සම්බන්ධයෙන් මම කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කළ අතර දළ හෝ ශුද්ධ පදනමක් මත ආදායම හඳුනාගැනීමේ යෝග්‍යතාවය නියැදි පදනමක් මත පරීක්ෂා කළෙමි.
- ආදායම් ඇතිවීම පිළිබඳ ප්‍රධාන තොරතුරු තාක්ෂණ සහ අත්පොත් පාලනයන් පිළිබඳව අවබෝධයක් මම ලබා ගත් අතර එය නියැදි පදනමක් මත පරීක්ෂා කළෙමි.
- සමූහයේ ව්‍යාපාරය කරගෙන යන ස්ථානවල නියැදියක් ආවරණය වන පරිදි ආදායමට අදාළ මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් මම නිශ්චිත විගණන ක්‍රියා පටිපාටි සිදු කළෙමි.
- මූල්‍ය ප්‍රකාශනයේ සටහන 5 හි දක්වන ලද අනාවරණය කිරීම්වල ප්‍රමාණවත් බව පිළිබඳ මම තක්සේරු කළෙමි.

තොගවල ධාරණ අගය - සටහන 4.8 බලන්න - මූල්‍ය ප්‍රකාශන වල ගිණුම්කරණ ප්‍රතිපත්තිය සහ සටහන් අංක 16. සමූහය 2022 දෙසැම්බර් 31 වන විට රු. මිලියන 980 ක ඉන්වෙන්ටරි රැගෙන ගියේ පිරිවැයට හෝ ශුද්ධ උපලබ්ධි අගයෙන් වඩා අඩු අගයට වනු ඇත.

අවදානම පිළිබඳ විස්තරය

අපගේ ප්‍රතිචාරය

නිෂ්පාදනවල ස්වභාවය සහ දැඩි තත්ත්ව අවශ්‍යතා හේතුවෙන් තොග තක්සේරු කිරීමට විනිශ්චය සහ ඇස්තමේන්තු ඇතුළත් වේ. ව්‍යාපාර ආකෘතිය මත පදනම්ව සමූහ මෙහෙයුම් තුළ තොග වෙන් කිරීම සහ විකිණීම හේතුවෙන්, තොගවල පැවැත්ම සහ තක්සේරු කිරීම යන අංශ දෙකම අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර වේ.

- මාගේ විගණන පටිපාටිවලට ඇතුළත් වනුයේ; සමූහයේ තොග ප්‍රතිපාදන ප්‍රතිපත්තිය සමඟ වාර්තා කරන දිනයේ දී තොග සඳහා ප්‍රතිපාදන සැපයීමේ ප්‍රමාණවත් බව සහ අනුකූලතාව තක්සේරු කිරීම.
- නියැදි පදනමක් මත, සමූහයේ තොග රැගෙන යන ප්‍රමාණය එම තොගවල ශුද්ධ උපලබ්ධි අගය සමඟ සංසන්දනය කිරීම.
- වසර අවසානයේදී භෞතික සත්‍යාපනය තුළින් තොගවල පැවැත්ම පරීක්ෂා කිරීම සහ සමූහයේ ආයතන තුළ පිරිවැය වෙන් කිරීමේ වලංගුතාවය පරීක්ෂා කිරීම.

- වෙළඳ ලැබීම් නැවත අයකර ගැනීමේ හැකියාව - සටහන් අංක 4.9.1 - මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්කරණ ප්‍රතිපත්තිය සහ 17 සටහන. 2022 දෙසැම්බර් 31 දිනට සමූහයේ වෙළඳ ලැබීය යුතු දැ රු. මිලියන 475 කි.

අවදානම පිළිබඳ විස්තරය

අපගේ ප්‍රතිචාරය

සමූහයේ වෙළඳ ලැබීම් ආපසු අයකර ගැනීමේ හැකියාව තක්සේරු කිරීම කළමනාකරණ විනිශ්චය මත පදනම් වේ. ගනුදෙනුකරුවන්ගේ ණය සුදුසුකම් සම්බන්ධ ඓතිහාසික ගෙවීම් රටාවන් සහ අනෙකුත් තොරතුරු, වෙළඳ ලැබීම් ආපසු අයකර ගැනීමේ හැකියාව තීරණය කිරීම සඳහා ණය අවදානම් නිරාවරණය සම්බන්ධයෙන් විනිශ්චයන් සිදු කිරීමේදී ආවේනික ආත්මීයත්වය සම්බන්ධ වේ.

මගේ විගණන පටිපාටිවලට ඇතුළත් වනුයේ -

- ණය කොන්දේසි පිළිබඳ පාලනයන් ඇතුළුව සමූහයේ ණය පාලන ක්‍රියා පටිපාටි පරීක්ෂා කිරීම සහ ගනුදෙනුකරුවන්ට අදාළ ගෙවීම් ඉතිහාසය සහ මූල්‍ය තොරතුරු සමාලෝචනය කිරීම.
- 2022 දෙසැම්බර් 31 ශේෂයන්ට අදාළව වසර අවසන් වීමෙන් පසු මුදල් ලැබීම් පරීක්ෂා කිරීම.
- අදාළ ගනුදෙනුකරුවන් සමඟ සිදු කරන ලද විනිශ්චයන් සහ ඓතිහාසික වෙළඳ පළපුරුද්ද තක්සේරු කිරීමෙන් වෙළඳ ලැබීම්වලට එරෙහිව සමූහයේ දුර්වලතා විධිවිධානවල ප්‍රමාණවත් භාවය පරීක්ෂා කිරීම.
- හානිවීම සම්බන්ධ ප්‍රතිපාදන වෙත ලගාවීම සම්බන්ධ ඇස්තමේන්තු මට්ටම පිළිබඳ සමූහයේ අනාවරණය කිරීම්වල ප්‍රමාණවත් බව තක්සේරු කිරීම.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමූහය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමූහය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමූහයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමූහයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමූහයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.5 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචා හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් හඳුනා නොගැනීම මගින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන අතර දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම ,වේතනාන්විත මඟහැරීම් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සමූහයේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගන්නා ලද නමුත් අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය,සහ යොදා ගන්නා ලද ගිණුම්කරන ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව අගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ මණ්ඩලයේ පාලක සමාගම විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සමාගම සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සමාගමේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම රු. මිලියන	අනුරූපී වාර්තා අනුව වටිනාකම රු. මිලියන	වෙනස රු. මිලියන	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම.	නිර්දේශය
(අ) ස්ථාවර වත්කම් (අයිතම 8ක එකතුව)	7,712.18	7,011.18	700.99	2008 සිට පැවත එන ඓතිහාසික වෙනස්කම් නව කළමනාකාරිත්වය විසින් 2012 ට පෙර ලේඛනවල පවතින වෙනස්කම් ලෙස හඳුනාගෙන ඇත. මෙම ගැටළුව විගණකවරුන් සමඟ සාකච්ඡා කර ලේඛන ගත කරන ලදී.	වෙනස හඳුනා ගැනීමට පියවර ගත යුතුය
(ආ) ණය හිමියෝ (ණයහිමි ශේෂ 04ක එකතුව)	12.57	23.63	11.06	ලියා තබා ඇති වෙක්පත් සහ අතරමග හුවමාරු වෙමින් පවතින වෙක්පත් තිබීම වෙනසට හේතු විය.	වෙනස්කම් හඳුනාගෙන සැසඳීම් කර නිවැරදි කිරීමට පියවර ගත යුතුය.

1.7 ලැබිය යුතු ගිණුම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අ) 2022 දෙසැම්බර් 31 දිනට වෙළඳ ණයගැති ශේෂය රු.296,863,086 වූ අතර 2022 දෙසැම්බර් 31 දිනට අලාභ සඳහා ලියා හැර ඇති වටිනාකම රු.33,558,328 ක් විය. රෝහලේ ණය කාලය දින 30 ක් වන අතර, දින 361 ක කාලය පරිච්ඡේදය තුළ දින 60 ඉක්ම වූ ණය වටිනාකම රු.74,977,075ක් විය. රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු විවිධ හේතූන් මත රෝහල් ගාස්තු නොගෙවා රෝහලෙන් පිටව ගිය රෝගීන්ගෙන් අයවිය යුතු රෝහල් ගාස්තුද ශේෂය තුළ ඇතුළත් විය. නිරීක්ෂණ පහත දක්වා ඇත.	අපේක්ෂිත ණය අලාභ (ECL) ආකෘතිය සැලකිල්ලට ගනිමින් සංවර්ධනය කරන ලද සමාගමේ ගිණුම්කරණ ප්‍රතිපත්තිය මත පදනම්ව දුර්වලතා ගණනය කිරීම සිදු කෙරේ.	ණය කාලය තුළ රෝහල් ගාස්තු අයකර ගැනීමට අදාළව ක්‍රියා මාර්ග ගත යුතුය.

- (i) මියගිය රෝගීන් 08 දෙනෙකුගේ මෘත දේහ නිදහස් කිරීම සඳහා පවුලේ සාමාජිකයින් විසින් රෝහලට ගෙවිය යුතු මුදල රු.10,901,778 ක් විය. මියගිය රෝගීන්ගේ දේහය නිදහස් කර රෝහල් ගාස්තු අයකර ගැනීම සඳහා ඇපකර අත්සන් කර ගන්නා ලදී. රෝහල් ගාස්තු අයකර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුයි.
- (ii) ප්‍රමාණවත් මුදල් නොමැතිකම හේතුවෙන් පියවීමට නොහැකි වූ රෝහල් ගාස්තු රු.9,329,344 ක් විය. හිඟ බිල්පත් පියවීමට රෝගීන්ට ප්‍රමාණවත් මුදල් නොමැති වූ විට රෝගීන් රෝහලෙන් නිදහස් කර අයකර ගැනීම සඳහා ඇපකර අත්සන් කරන ලදී. රෝහල් ගාස්තු අයකර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුයි.
- (iii) රෝගීන් 03 දෙනෙකු විසින් රෝහල් ගාස්තු සඳහා ලබාදුන් චෙක්පත් අගරු වීම හේතුවෙන් රෝහලට ලැබිය යුතු මුදල රු.1,993,835 ක් විය. මෙය නිවරදිය. රෝහල් ගාස්තු අයකර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුයි.
- (iv) රක්ෂණ ආවරණය මත අදාළ ගාස්තු අයකර ගැනීමේ දී මතු වූ ගැටළු හේතුවෙන් රක්ෂණ ආයතනවලින් ලැබිය යුතු රෝගීන් 02 දෙනෙකුගේ රෝහල් ගාස්තු රු.2,485,251 ක් විය. රෝහලෙන් පලා ගිය රෝගියෙකු සම්බන්ධයෙන් රෝහලට අයවියයුතු ගාස්තුවල වටිනාකම රු.779,920 ක් විය. “අවිවා” රක්ෂණය යටතේ රෝගියෙකු 4 වතාවක් රෝහලට ඇතුළත් කර ගෙන ඇති අතර අයවිය යුතු මුළු මුදල රු.2,159,368 ක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යටතේ ඇතුළත් කළ තවත් රෝගියෙකුගෙන් අයවිය යුතු වටිනාකම රු.325,883 ක් විය. රෝහල් ගාස්තු අයකර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුයි.

1.8 බැංකු කළමනාකරණය

විගණන ගැටළුව

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

පරණ චෙක්පත් ගිණුම්

චෙක්පත් මගින් ගෙවීම් කිරීමේදී රජයේ මූල්‍ය රෙගුලාසිවලට සමාන ක්‍රමයක් රෝහල විසින් හඳුන්වා දී නොතිබූ අතර සියලුම ණයහිමියන් තම චෙක්පත් ලබා ගැනීම සඳහා රෝහලට පැමිණිය යුතුය. මාස හයක කාලයක් තුළ ණයහිමියන් චෙක්පත් ලබා නොගැනීම හේතුවෙන් පරණ චෙක්පත් ගිණුමට මාරු කර ඇති මුදල රු.83,658,407 කි.

මෙම ශේෂ එකතුවට ඇතුළත් කර ඇති නමුත් බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් වටිනාකම ද ඇත. ගිණුම්කරණ ප්‍රතිපත්තියක් ලෙස, කල් ඉකුත් වූ සියලුම චෙක්පත් ණයහිමියන් විසින් කරන ලද ඉල්ලීම මත පරණ චෙක්පත් ගිණුමට මාරු කර ද කෙසේ වෙතත්, නව චෙක්පත් නිකුත් කිරීම හෝ එම පරණ චෙක්පත් නැවත වලංගු කිරීම කරනු ලබයි.

රජයේ මූල්‍ය රෙගුලාසිවලට සමාන ක්‍රමයක් හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගත යුතුය.

1.9 තොරතුරු තාක්ෂණ පොදු පාලන ක්‍රම

විගණන නිරීක්ෂය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම.	නිර්දේශය
(අ) රෝහල් තොරතුරු පද්ධතියට අනුව OP බිල්පත් අවලංගු කිරීම.		
(i) 2022 දෙසැම්බර් 31 දිනට ලෙජරය අනුව, OP ශාඛයේ ඖෂධ අලෙවි ආදායම රු.780,256,269 ක් වූ අතර OP ශාඛයේ දෛනික ආදායම මූල්‍ය අංශයේ ඉන්වොයිසි වටිනාකම සමඟ සංසන්දනය කිරීමට කිසිදු වාර්තාවක් පවත්වා නොතිබුණි.	දෛනිකව හඳුනාගනු ලැබූ නිශ්චිත ක්‍රියාවලියක් මගින් සැසඳීම සිදුකර ඇති අතර සමාගම් ප්‍රතිපත්තියට අනුව වෙනස්කම්වල බලපෑම අවම කිරීම සඳහා ප්‍රතිසාධන ක්‍රියාමාර්ග ආරම්භ කරනු ලැබ ඇත.	සැසඳීම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි.
(ii) දැනට භාවිතා වන ක්‍රමයට අනුව 2022 වර්ෂයේදී OP ශාඛයේ රු.93,785,434 ක වටිනාකමකින් යුත් බිල්පත් 9,917 ක් අවලංගු කර තිබුණි.	ෆෝන්මාසයේ WhatsApp මත යැපෙන වෙළඳ රටාවන් තිබීම සහ ඇණවුම් අතහැර දැමීම හෝ වෙනස් කිරීම හේතුවෙන් අලෙවිය දක්වා නොයන ගැණුම් ඇණවුම්පත් හේතුවෙන් මෙය පැන නැඟී ඇත.	තොරතුරු තාක්ෂණ පද්ධතිය දියුණු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි.
(ආ) රෝහල් ආදායම		
(i) රෝහල් තොරතුරු පද්ධතිය (HIS) තුළ බිල්පත් ගාස්තු වර්ගීකරණය වත්මන් රෝහල් ගාස්තු ආදායම් කාණ්ඩ අනුව සකස් කර නොමැති බැවින්, ගිණුම් සටහනක් මගින් හර ශේෂය රු.14,805,382 සහ බැර ශේෂය රු.394,012 ක් හඳුනා ගැනීමකින් තොරව මෙම ශේෂ රෝහල් ආදායම් පාලන ගිණුමෙන් ඖෂධ අලෙවිය, වෙනත් පැකේජ ගිණුම සහ විවිධ වියදම් ගිණුමෙහි වාර්තා කර තිබුණි.	HIS ගතික පද්ධතිය වන පසු බිල්පත් යාවත්කාලීන කිරීම ගණුදෙණු දිනට මුල් හිඟ මුදල සකස් කරනු ඇත. එබැවින්, එය පසු දිනට පසුව වාර්තාව ධාවනය කිරීමට සහ පද්ධති වාර්තාව සමඟ ගැලපීමට නොහැකි බැවින් සැසඳීමේ කාර්යය සඳහා මෙම වාර්තා සෑම මාසයකම අවසානයේ ලබා ගත යුතුය	[තොරතුරු තාක්ෂණ පද්ධතිය දියුණු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි.
(ii) Tally ගිණුම් පද්ධතිය සමඟ සැසඳීම සඳහා එක් එක් මාසය සඳහා ගාස්තු අනුව බිල්පත් ආදායම පිළිබඳව පද්ධතියෙන් ලබාගත් කිසිදු වාර්තාවක් විගණනයට ඉදිරිපත් නොවීය.	HIS පද්ධතිය ගතික පද්ධතියක් වන බැවින් පසුව බිල්පත් යාවත්කාලීන කිරීමේදී ගණුදෙණු දිනට හිඟ මුදල සඳහන් වේ. එය පසු දිනට පසුව වාර්තාව ධාවනය කිරීමට සහ පද්ධති වාර්තාව සමඟ ගැලපීමට නොහැක. එබැවින්, සැසඳීමේ කාර්යය සඳහා මෙම වාර්තා සෑම මාසයකම අවසානයේ ලබා ගැනීම අවශ්‍ය වේ.	තොරතුරු තාක්ෂණ පද්ධතිය දියුණු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.බිලියන 1.209 ක ලාභයක් වූ අතර ඉකුත් වර්ෂයේ අනුරූප ලාභය රු. බිලියන 1.858 කි. එබැවින් මූල්‍ය ප්‍රතිඵලයේ රු. බිලියන 0.649 ක පිරිහීමක් නිරීක්ෂණය විය. පරිපාලන වියදම් ඉහල යාම නිසා රු.බිලියන 0.365 කින් පහළ යාමට හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන කාර්ය සාධන දර්ශක

සමාගමේ ප්‍රධාන කාර්ය සාධන දර්ශක සහ එහි ප්‍රගතිය ලගා කර ගැනීම පහත පරිදි විය.

ප්‍රධාන කාර්ය සාධන දර්ශක	තත්වය	අයවැය	විචලනය
රෝගියකු රෝහලේ රැඳී සිටීමේ සාමාන්‍ය දින (දින- මුළු ඇඳන්)	2.23	2.22	0.01
සාමාන්‍ය රෝහල් පාවිච්චි අනුපාතය	69%	85%	(16)
සාමාන්‍ය වාර්ෂික රෝහල් ඇතුළත් කිරීම්	22,709	29,748	(7,039)
විදේශීය රෝගීන් ඇතුළත් කිරීම	665	831	(166)
භාහිර රෝගී රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සැත්කම් ගණන	304,657	396,000	(91,343)
	11,121	13,238	(2,117)

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණ කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම නිර්දේශය

(අ) රෝගී සේවාවන් සහ සේවාවන්ගේ (Lift core) ඉදිකිරීම් කටයුතු.

පහත කරුණු නිරීක්ෂණය විය.

- (i) රෝහලේ ප්‍රසම්පාදන අත්පොතේ 3.8 වගන්තියට අනුව ලංසුකරුවන් විසින් තැන්පත් කළ යුතු ලංසු සුරැකුමේ වලංගු කාලසීමාව නිශ්චිතව දක්වා නොතිබූ බැවින්, සාරාණුකූල ප්‍රතිචාර දැක්වූ අවම ලංසුව තෝරා ගැනීමේ අවස්ථාව අහිමි වී තිබුණි. තාක්ෂණික දෝෂය නිවැරදි කිරීමට යෝජිත නව ප්‍රසම්පාදන අත්පොත සමාලෝචනය කිරීමේදී යෝජනා ඉදිරිපත් කර ඇත. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.
- (ii) ලංසු ප්‍රතිග්‍රහන සම්බන්ධයෙන් ලංසුකරුට විධිමත් ලිපියක් නිකුත් කර නොතිබූ අතර, සමාගමේ ප්‍රසම්පාදන අත්පොතේ 3.2 වගන්තියට පටහැනිව, කොන්ත්‍රාත්තුව ප්‍රතිග්‍රහනය කර දින 274ක ප්‍රමාදයකින් පසුව කොන්ත්‍රාත්තුව වැඩ ආරම්භ කර කොන්ත්‍රාත් නියමයන්ට අනුව මිල ඉහළ යෑම් සමාලෝචනය කිරීම හා එකඟතාවයට එළඹීමට සමඟ කොන්ත්‍රාත්කරු බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගත විය. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.

නිබුණි. ඉදිකිරීම් අවසන් කිරීමේ කාලය 2022 සැප්තැම්බර් 22 දින දක්වා දීර්ඝ කර තිබුණද, 2023 මැයි 30 දින වන විටත් ඉදිකිරීම් අවසන් කර නොතිබුණි.

(iii) වටිනාකම රු.6,480,000 වූ විදුලි සෝපානය 2021 ජූලි 02 වන දින රෝහලට ලැබී තිබූ අතර, ගොඩනැගිලිවල ඉදිකිරීම් අවසන් නොවීම නිසා ස්ථාපනය කිරීමට නොහැකිව වසර 02 කට ආසන්න කාලයක් නිෂ්කාර්යව පැවතුනි.

සෝපානය තැබීමේ සිවිල් වැඩ නිම කිරීමට ප්‍රමාද වීම.

නියමිත කාල සීමාවන් තුළ සැලසුම් කර ඇති පරිදි ප්‍රසම්පාදන කටයුතු අවසන් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය.

(ආ) හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වෛද්‍ය උපකරණ 3ක් මිලදී ගැනීම. Defibrillator යන්ත්‍ර 3ක්, ඉන්ටියුෂන් පොම්ප යන්ත්‍ර 2 සහ සිරින්ජ පොම්ප යන්ත්‍ර 04 ක් රු.7,844,138 කට 2022 ජූලි 27 ප්‍රසම්පාදනය කිරීම.

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(i) රෝහලේ ප්‍රසම්පාදන අත්පොතෙහි 3.2 ඡේදය අනුව පිරිවිතර සකස් කර නොතිබුණි. එමෙන්ම, 2.5 ඡේදයට අනුව තරඟකාරී ලංසු කැඳවීමකින් තොරව ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කර තිබුණි.

හදිසි අවශ්‍යතා අංශයට භාවිතා කිරීම සඳහා ජෛව වෛද්‍ය ඉංජිනේරුවරයා නිශ්චිත වෙළඳ නාමය සහ මාදිලි නිර්දේශ කර බැවින්, කිසිදු පිරිවිතරයක් අවශ්‍ය නොවීය.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.

(ii) වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ දී ඇස්තමේන්තුගත වටිනාකම රු. 3,644,138 ක් ඉක්මවා තිබුණි.

යන්ත්‍රය ප්‍රදර්ශනය කිරීමේ දී ජීව වෛද්‍ය ඉංජිනේරුවරයා විසින් යන්ත්‍රය පිළිබඳව සෑහීමකට පත්වීම මත නිශ්චිත මාදිලියෙන් මිල දී ගැනීම පිළිබඳ විශේෂ තීරණය ගනු ලැබීය.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.

(iii) ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් වෛද්‍ය උපකරණ 02ක් සඳහා නිකුත් කර තිබූ සහතිකය එම උපකරණ මිලදී ගැනීමේ නියෝගය නිකුත් කළ 2022 ජූලි 20 දිනට කල් ඉකුත් වී තිබුණි.

කෙසේ වෙතත්, මිලදී ගන්නා විට NMRA කල් ඉකුත් වී ඇත. විෂමතාවය හුදු තාක්ෂණික බව වන අතර මිලදී ගත් ද්‍රව්‍යමයභාවයට බලපා නැත.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.

3.2 මානව සම්පත් කළමනාකරණය විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

2022 දෙසැම්බර් 31 දිනට අනුමත කාර්යය මණ්ඩලයට සාපේක්ෂව තත්‍ය කාර්ය මණ්ඩල සංඛ්‍යාව 316 ක භීතියක් නිරීක්ෂණය විය. පවතින පුරප්පාඩු වලින් 123 ක් හෙදියන් විය.

පුහුණු සහ නිපුණතා ඇති අපේක්ෂකයින් නොමැතිකම හේතුවෙන් හෙද හා වෛද්‍ය ක්ෂේත්‍රවල ප්‍රධාන වශයෙන් පුරප්පාඩු ඇති වී තිබේ.

අනුමත කාර්යය මණ්ඩලය වරින් වර සමාලෝචනය කර අවශ්‍ය සංශෝධන සිදු කළ යුතුය.